

أحكام اليوم الآخر

ප්‍රගාසා, සියල්ල විශ්වයේ පාලකයා වූ අල්ලාහ්ටම හිමි වේ. මහුගේ කරුණාව හා ආයිර්වාදය ගෝජ්ධී වන්තයාවූ නඩිනායක මූහ්මිමදු (සල්) තුමාටද එතුමාගේ පවුලේ අයටද එතුමාගේ ග්‍රාව කරුවන්ටද හා අප සැම දෙනාටද ලබානු මැත්තව.

තියනව, රමාන් (විශ්වාස) කළ යුතු මූලික කරුණු හයකි. අවසාන දිනය පිළිබඳව විශ්වාස කිරීම ඒවායින් පස්වන කරු මෙයි. මෙම දිනය පිළිබඳව කුර්ඛානය හා නඩිනායක මූහ්මිමදු (සල්) තුමාගේ සුන්නාව (යහමග) මගින් සනාථකර ඇති දේ විශ්වාස කරනතුරු කෙනෙකු විශ්වාසයෙක් විය තොහැක.

අවසාන දිනය පිළිබඳව දැනගැනීම හා ඒ ගෙන අධික ලෙස සිහිකිරීම වැදගත්ය. මක්නිසාද, එය මිනිස් සින්සනාන්තුල ගුණ යහපත්කම ඇති කිරීමෙන්, මහු බිය භක්තිකයෙකු කිරීමෙන්, මහු අල්ලාහ්ගේ දහමෙහි ස්ථීරවීමෙන් ඉහළන් ජේතුවේ. මෙම දිනය, එහි තොසන්සුන්නා හා අසිරිනාවන් ගෙන තොසනා අමතකවනු සේ මහුගේ හිත ගල්කර, පාප ක්‍රියාවන් කර, යොමු කරන දේ කුමක් විය යුතුද ?.. අල්ලාහ් මෙසේ පවසන්නේය.

﴿يَوْمًا يَجْعَلُ الْوَلْدَانَ شِيْبًا﴾ [المرمل: ١٧]

එදින මදරුවන් (කෙසේ පැහැණු) මහල්ලන් කරයි.

(අල්කුර්ජාන්-73:17)

﴿يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبِّكُمْ، إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ، يَوْمَ تَرَوْهُنَا
تَنْدَهُلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا ارْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتٍ حَمْلٌ حَمْلَهَا وَتَرَى
النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ﴾ [الحج: ١، ٢]

මෙතිසුනි, මබලාගේ ස්වාමීය කොරේහි බිජකමෙන් සිටින්න. තියතුව, එම (අවසාන දින) අවස්ථාවේ කම්පනය (දැනා) වියේ පිළිවිමකි. එදින කිරී පොවමින් සිටින සැම මවකුම තමා කිරී පොවන දුරුවා අමතක කිරීමද සැම ගර්හනී මානාවන්ම තමන් ගේ බර පිදීමද ඔබ දකී. තවද, මෙතිසුන් (බියෙන්) බුද්ධිය මුලාවි සිටිමද ඔබ දකී. නමුත්, මෙහු (මත්පැන්වලින් අතිවූ) මුලාවිම කින් සිටින්නන් තොටෙ. නමුදී අල්ලාහ්ගේ දුඩුවම දැනා උග්‍රය.

(අල්කුර්ජාන්-22:1,2)

මරණය

1-මරණය මෙලෙළාවෙහි ජීවත්වන සැම දෙනාගේම අවසානයකි. මේ ගැන අල්ලාහ් මෙයේ පවසන්නේය.

﴿كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ﴾ [آل عمران: ١٨٥]

සැම ආත්මයක්ම මරණය (එ ලක්වී) භාක්ති විදිය යුතුයි. (අල්කුර්ජාන්-3:185)

﴿كُلُّ مَنْ عَلِيهَا فَانِ﴾ [الرجم: ٢٦]

(පොලොවෙහි) ඇති සියල්ලක්ම විනාශවන්නේය.

(අල්කුර්ජාන්-٥٥: ٢٦)

﴿إِنَّكَ مَيِّتٌ وَإِنَّهُمْ مَيِّتُونَ﴾ [الزمر: ٣٠]

(නඩිතුමන්) නියතවශයෙන්ම, මබද මරනයට පත්වේ. තවද, නියතවශයෙන්ම මවුන්ද මරනයට පත්වෙනි.

(අල්කුර්ඇඛාන්-39:30)

එහෙහින්, කිසියම් මිනිසෙකුට හෝ මෙලොවෙහි අමරණීය තත්ත්වයක් නොමැත. අල්ලාහ් මෙසේ පවසන්නේය.

﴿وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّنْ قَبْلِكَ الْحُدْلَة﴾ [الأنبياء: ٣٤]

(ම : නඩි) තවද මබද පෙර කිසිදු මිනිසෙකුට හෝ (මෙලොවෙහි) ස්ථිර(පීවිත)යක් අපි ඇති නොකළේමු.

(අල්කුර්ඇඛාන්-21:34)

මරනය, සඳහ කිරීමට කිසිදු ගෙක් නොමැති තියුවිත කරු ගෙකි. එනමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා මේ පිළිබඳව අමතකයෙන් සිටිති. එතිසා මූස්ලිම්වරයෙකු මෙලොට විනාශ විමට පෙර පරලොට සැදාහා සුදානම් වන සේ මරනය ගැනු වැඩියෙන් සිහි කිරීම හා ඒ වෙනුවෙන් සුදානම් විම අවශ්‍ය වේ. නඩිනායක මූහම්ද (සල්) තුමා මෙසේ පවසන්නේය.

إِغْتِسَمْ خَمْسًا قَبْلَ خَمْسٍ ، حَيَائِكَ قَبْلَ مَوْتِكَ ، وَصِحَّتَكَ قَبْلَ سَقْمِكَ ، وَفَرَاغَكَ قَبْلَ شُغْلِكَ ، وَشَيَابَكَ قَبْلَ هَرَمِكَ ، وَغِنَاكَ قَبْلَ فَقْرِكَ [مسند الإمام أحمد]

(අවස්ථාවන්) පහව පෙර (අවස්ථාවන්) පහක් ප්‍රයෝග්‍යනවන් කරන්න. මබ, මරනයට පෙර පීවිත කාලයද, ලෙඩවීමට පෙර නිරෝගී කාලයද, කාර්ය බහුලවීමට පෙර විවෙක කාලයද, මහැලවීමට පෙර

යොවන කාලයද, දැඩිදුව්වීමට පෙර ධනවත් කාලයද ප්‍රයෝග්‍යනවත් කර ගන්න. (ග්‍රන්ථය : මූස්හනද් අහමද්)

දැනගන්න, මෙමත්තිය සමග මෙලොවේ කිසියම් දෙයක් හෝ මිනිවල කරා ගෙනියනු නොලැබේ. සඛැවින්ම මහු සමග ඉතිරිව (ප්‍රති)න්නේ (රඳි සිටින්නේ) මහුගේ ක්‍රියාව පමණි. එබැවින්, මත සතුව ගෙන දෙන හා අල්ලාහ්ගේ අනුමැතිය මත වේදනාවත් ජය ලබාදෙන කුසල් ක්‍රියාවත් සූදානම් කිරී මට උනන්දුවිය යුතුයි.

2-මිනිසාගේ ආයුෂ කාලය අල්ලාහ් හරු අන් කිසිවෙක් හෝ නොදැන්නා සැයැවුනු කරුණෙකි. එනිසා කිසියම් කෙනෙකු තමා කේදින, කවර ස්ථානයේ මරණයට පත්වෙන්නේද, යන කරුණු ගැන නොදැන්නේය. මක්තිසාදයන්, තිසැකයෙන්ම, මෙය අල්ලාහ් පමණක් දන්නා සැයැවු කරුණෙකි.

3-මරණය පැමිණවීට එයට බාධාකිරීම හෝ පමා කිරීම හෝ එය ගෙහැරමින් පැනදුවීම හෝ කම් නොහැක. අල්ලාහ් මෙසේ පවසන්නේය.

﴿وَلِكُلٌّ أُمَّةٌ أَجَلٌ، فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا

﴿يَسْتَقْدِمُونَ﴾ [الأعراف: ٣٤]

සමාජයේ සැමටම (තිශ්චිවත ආයුෂයක්) වාරයක් ඇත. මවුන් ගේ වාරය පැමිණෙන විට එය ප්‍රමාද කම් නොහැකිය. තවද, එය (තිශ්චිවත වාරයට) පෙරද (සිදු) නොවන්නේය. (අල්කුර්ඡාන්-7:34)

4-විශ්වාස වන්නයෙකුට මරණය සිදුවන මොජොන් මහු වෙත මලකුල් වෙත (පණ අන්පත්කරන සුරදුනා) වරයා මිහිරී සුවද සෞන්දර්යමත් රුපයෙන් පැමිණේ. මහු හා

සමග ස්වර්ගය ගෙන සූහාරංචි පතන කරුණුවන්ත මලක්වරද පැමිණෙනි. අල්ලාභ මේ බව මෙසේ පටසන්නේය.

﴿إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ أَسْتَقَامُوا تَسْرِلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَا تَخَافُواٰ وَلَا تَحْزُنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ﴾ [فصلت : ٣٠]

කවරෝක් අප දෙවියා අල්ලාභ බව ප්‍රකාශ කර, (එහි) ස්ථිර පැවත්මෙන් සිටින්නේද, නිසැකයෙන්ම ඔවුන් වෙත මලක් වරුන් පැමිණ ‘මබලා බිය නොවන්න, කණ්ගාටු නොවන්න, මබලට පොරොන්දුවූ ස්වර්ගය ගෙන සතුවූ වන්න’ යනුවෙන් පටසනි.

(අල්භුර්ජාන්-41:30)

නමුදු ප්‍රතික්ෂේප කරන්නෙකුට මරණය සිදුවන මොහොතේ මහු වෙත මලකුල් මවත් (පණ අත්පත්කරන සුරදුන) වරයා දැඟ අඹුම් පැලද තද කලු මුහුණෙන් බිය ජේතික රුපයෙන් පැමිණේ. මහු භා සමග වෙදනාව ගෙන අවවාද කරන මලක් වරුන්ද පැමිණෙනි. මේ බව අල්ලාභ මෙසේ පටසන්නේය.

﴿وَلَوْ تَرَى إِذ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُوا أَيْدِيهِمْ ، أَخْرِجُوهُ أَفْسَكُمْ ، الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُوَنِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ﴾ [الأنعام: ٩٣]

අපරාධකරුවන් මරණ වෙදනාවට කොට සිටීම ඔවුනු දැකින් නේද, මලක්වරුන් තම දැන් දැක්කරමින් ‘මබලාගේ පණ පිට මත් කරන්න, අද දින මබලට තින්දා දෙන වෙදනාව කුලිය වශයෙන් ලැබේ.

මක්නිසාද යන්, ඔබලා අල්ලාහ් ගැන ව්‍යාජ කරුණු ප්‍රකාශකර සිටියන. තවද, මහුගේ වැකි (අවිය්චාස කර) අභාංකාර කරමින් සිටියන' යනුවෙන් පවසනි.

(අල්කුර්ආන්-8:93)

එබැවින්, මරණය සිදුවන මොහොතේ මිනිසුන්ට සත්‍ය එම් ලෙන අතර, මවුන් සම්ම කරුණු පැහැදිලි වේ. අල්ලාහ් මේ බව මෙසේ පවසන්නේය.

﴿هَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبُّ ارْجُعُوهُنَّ، لَعَلَّيْ أَعْمَلُ صَالِحًا فِيمَا تَرْكَتُ كَلَّا ، إِنَّهَا كَلِمَةٌ هُوَ قَاتِلُهَا ، وَمَنْ وَرَأَهُمْ بَرْزَخٌ إِلَى يَوْمِ يُبَعْثُونَ﴾

[المومنون: 99, 100]

මවුන්ගෙන් කෙනෙකුට මරණය සිදුවන විට මහු 'මගේ ස්වා මිනී, මා (ලොවෙහි) ඇර ආ දෙයින් කුසල් කිරීම සඳහා මාව නැවත (ලොවට කරා) හරවා එවන්න' යයි පවසයි. කරුණු එසේනොවේ, මහු පවසන්නේ (අසත්‍ය) ප්‍රකාශයයි. නැහිටව වන දිනය තෙක් මවුන් ඉදිරියේ තිරයක් තිබේ. (අල්කුර්ආන්-23:99,100)

එබැවින්, මරණය සිදුවන විට ප්‍රතික්ෂේප කරන්නා (කාගිර්) හා පාප කාරයා කුසල් ක්‍රියාවන්හි යෙදීම සඳහා මෙලෙට කරා නැවත එම අපේක්ෂා කරයි. නමුත්, මෙලෙට අතපසු විමෙන් පසු කණ්ගාවුවීමෙන් (කිසිදු) පලක් නොවන්නේය. අල්ලාහ් මෙසේ පවසන්නේය.

﴿وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَى مَرَدٌ مِّنْ سَيِّلٍ﴾

[الشورى: 4]

තවද, (මි : නඩි, සිලාව ඉක්මවා, ගිය) අපරාධකරුවන් වෙද නාව දකින අවස්ථාවේ එයින් වැළකී සිටීමට කිසියම් මගක් හෝ තිබේද? යනුවෙන් මුහු පැවැසීම මබ දකී. (අල්කුර්ඥාන්-42:44)

၃-දායා පිළිබඳව අල්ලාහ්ගේ කරුණාව. එනම්, මරණයට පෙර කවරෙකුගේ අවසාන ප්‍රකාශය ‘ලාංලාහ ඉල්ල්ලාහ්’ බවට පවතින්නේද, මහු ස්වර්ගයෙහි පිවිසේ. මේ බව නඩිනායක මුහුම්මද (සල්) තුමා මෙසේ පවසන්නේය.

[مَنْ كَانَ آخِرُ كَلَامِهِ مِنَ الدُّنْيَا لَا إِلَهَ إِلَّا اللَّهُ دَخَلَ الْجَنَّةَ] (آخر جه أبو داود)

මෙලෙභාවෙහි කවරෙකුගේ අවසන් ප්‍රකාශය ‘ලා ඉලාහ ඉල් ලල්ලාහ්’ යනුවෙන් පවතින්නේද, මහු ස්වර්ගයට පිවිසේ. (ගන්ථය : අඛ්ජාත්ද්)

විත්ත පාරිභුරුද් වන්තයා හාර අන් කවරෙකුට හෝ මෙවන් උච්චර අවස්ථාවේ මෙම කලිමාව පැවැසීමට නොහැක. විත්ත පාරිභුරුද්ය තොවන්නා මරණ කලබලයෙහි සිදුවන අස්සිරුනා තත්ත්වය මත මෙම කලිමාව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටී. එහෙයින්, මරණය සිදුවන මොහොතේ ලාංලාහ ඉල්ල්ලාහ් යනුවෙන් කියා දීම සතුවුදායක කරුණකි.

තබර-මිනිවල

තබනායක මහමලද (සල්) තුමා මිනිවල පිළිබඳව පවසන්නේ මෙසේය.

[إِنَّ الْعَبْدَ إِذَا وُضِعَ فِي قَبْرِهِ وَتَوَلََّ عَنْهُ أَصْحَابُهُ ، إِنَّهُ لَيَسْمَعُ فَرْزَعَ نَعَالِمِهِمْ ، قَالَ : فَيَأْتِيهِ مَلَكَانِ فَيَقْعُدَا نِهَيَقُولَانِ لَهُ : مَا كُنْتَ تَقُولُ فِي هَذَا الرَّجُلِ ؟ قَالَ : فَأَمَّا الْمُؤْمِنُ فَيَقُولُ : أَشْهَدُ أَنَّهُ عَبْدُ اللَّهِ وَرَسُولُهُ ، قَالَ فَيَقَالُ لَهُ : أَنْظُرْ إِلَى مَقْعِدِكَ مِنْ النَّارِ قَدْ أَبْدَلَكَ اللَّهُ بِهِ مَقْعِدًا فِي الْجَنَّةِ . قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : فَيَرَاهُمَا حَمِيعًا . وَأَمَّا الْكَافِرُ أَوْ مُنَافِقُ فَيَقَالُ لَهُ مَا كُنْتَ تَقُولُ فِي هَذَا الرَّجُلِ ؟ فَيَقُولُ : لَا أَدْرِي ، كُنْتُ أَقُولُ مَا يَقُولُ النَّاسُ ، فَيَقَالُ : لَا دَرِيَتْ وَلَا تَلَيْتْ ، وَيُضَرِبُ بِمَطَارِقَ مِنْ حَدِيدٍ ضَرِبَةً ، فَيَصِحُّ صِيَحَةً يَسْمَعُهَا مَنْ يَلِيهِ إِلَّا التَّلَقَيْنِ] (سنن النسائي)

කෙනෙකු මිනිවලයෙහි තුන්පත්කර, මහුගේ මිත්‍යන් මහු හැර ආපසු යනවිට මවුන්ගේ පාවහන්හි නායු මහුට ඇශේ. එවිට එහි පැමිණෙන මලක්වරුන් දෙන්නොක් මහුව වාචිකරවා (කෙනෙකුව සංඡා කර) මෙම පූද්ගලයා පිළිබඳව මෙ කුමක් ප්‍රකාශ කරමින් සිටියේද ? යනුවෙන් මහුගෙන් විමසනි. එකළ විශ්වාස වන්තයා, මහු අල්ලාහ්ගේ දාසයා හා දුනයා බව සාක්ෂි පැතු බව පවසයි. අපායයෙහි මෙබේ ආසනය (ස්ථානය) බලන්න. තිසුකයෙන්ම, අල්ලාහ් මෙබේ ආසනය ස්වර්ගයට මාරු කළේය' යනුවෙන් මහුට පැවැසේ. මහු එම ආසන දෙකම බලා සිටි.

තවද, අවශ්‍යවාස වන්තයා හෝ මුනාගික්වර (අවස්ථාවලදි)යා ගෙන් මෙම පුද්ගලයා පිළිබඳව බැං කුමක් ප්‍රකාශ කරමින් සිටි යේද ? යනුවෙන් විමසේ. මහු, මම නොදැනීම්. මිනිසුන් ප්‍රකාශ කළ දේම මාද ප්‍රකාශ කරමින් සිටියෙම් යයි පවසයි. එවිට ‘බැං දැනගත්තේදී, පිළිපැද්දේදී නොමැත. යනුවෙන් මහුව පැවැසේ. පසුව, මහුහට යකඩ් (තලන විශාල) මිටියකින් පහරක් දෙනු ලැබේ. එවිට මහු කැකේ ගසයි. එකී ගබ්දය මිනිස් සහ ජීන් වර්ග හැර අන් සියලු දෙනාටම ඇශේ.

මිනිවලෙහි දේහයට නැවත පණ පොවීම පරලෝච පිළිබඳ හා මෙලෝ මිනිස් තුවණට නොවටහන කරුණකි. මිනිසා ත්‍යාගයට සූදුසු විශ්වාස වන්තයෙකු නම්, මිනිවලෙහිද මහු ත්‍යාග ලබයි. මහු වෙදනාට සූදුස්සෙකු නම්, මිනිවලෙහිද මහු වෙදනාට ලබයි. මේ බව අල්ලාහ් මෙසේ පවසන්නේය.

﴿الَّتَّارُ يُرَضِّعُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا، وَيَوْمٌ تَقُومُ السَّاعَةُ، أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ﴾ [غافر: 46]

උදේ හා සවස මවුන් නරකාදියේ ශින්න ඉදිරියට ගෙනෙනු ලැබේ. තවද විනිශ්චය කිරීම සූදුවන අවසන් දිනයේ (වෙළාව) ‘ලිර්ඩුන්ගේ කල්ලිය උගු ලෙස දැඩුවමට ලක් කරන්න (යනු වෙන් මලක්වරුන්ට පැවැසේ)’
(අල්කුර්ඛාන්-40:46)

නඩිනායක මුහුම්මද (සල්) තුමා මෙසේ පවසන්නේය.

[تَعَوَّذُوا بِاللَّهِ مِنْ عَذَابِ الْقَبْرِ] (أخرجه أبو داود)

මබලා මිතිවල වෙදනා පිළිබඳව අල්ලාග් වෙතින් ආරක්ෂාව පතන්න. (ග්‍රන්ථය : අඛුදාවුද්)

තිවැරදි බුද්ධිමතා මිතිවල වෙදනාව ප්‍රතික්ෂේප නොකරයි. මන්දයන්, මිතිසා තම ජීවිතයේද මෙය සම්පූර්ණ බව දක්මී. එනම්, නිත්දයෙහි පසුවත්තා තමා දැඩි වෙදනාවට ලක්වන බව (සහි නායෝන්) හැඟී කැකේෂා ගසා රුක්වරණය පතනයි. මරණය සහ ජීවිතය අතර විශාල වෙනසක් පවතින අතර, මහු අසලෙහිම සිටින්නාට පවා මෙය නොහැගෙන්නේය. මිතිවලෙහි වෙදනාව පණට හා දේශයට (එකට) සිදුවේ.

නඩිනායක මූහ්මිමලදු (සල්) තුමා මෙසේ පවසන්නේය.

الْقَبْرُ أَوَّلُ مَنَازِلِ الْآخِرَةِ ، فِإِنْ تَجَأْ مِنْهُ فَمَا بَعْدُهُ أَيْسَرُ مِنْهُ ، وَإِنْ لَمْ يَنْجُ مِنْهُ فَمَا بَعْدُهُ أَكْسَرُ مِنْهُ [آخرجه الترمذى]

මිතිවල පරලොවහි නවාත්තන්වලින් පමණ තහකි. මෙයින් කෙනෙකු ජ්‍යෙ ලැබුවෙනම්, මහුට මින් පසු සිදුවන දේ මෙයට වඩා පහසුවේ. මෙයින් කෙනෙකු ජ්‍යෙ නොලැබුවේ නම්, මහුට මින් පසු සිදුවන දේ මෙයට වඩා අපහසු වේ. (ග්‍රන්ථය : තිර්මදි)

එබැවින් මූස්ලිම්වරයෙක් මිතිවලෙහි වෙදනාවෙන් (ජ්‍යෙ ලො ගනීම සඳහා) අධික වශයෙන් රුක්වරණය පැනීම අනිවාර්ය වේ. විශේෂයෙන්, නැමැතුමෙහි සලාම් ක්‍රිමට පෙර රුක්වරණය පැනීය යුතුයි. එසේම මිතිවල හා නිරයෙහි වෙදනාවට මූලික කාරණා වන්වන පාප ක්‍රියාවලින් ඇත්තේම ඇල්ල විය යුතුයි. මෙයට මිති වල වෙදනාව යනුවෙන් හඳුන්වන්නේ, මිතිසුන්ගෙන් බොහෝ දෙනා

මිත්‍යාවලෙහි හුම්දූනය කිරීම නිසාය. එසේ නොවන අය එනම් දියට ගිලිගිය, ගින්නට දැවුනු, සතුන් (හපා) කාපු සහ මෙවත් අය පරලොවෙහි ත්‍යාග හෝ වෙදනාව ලබති.

මිත්‍යාවල වෙදනාව විවිධ ආකාරයෙන් සිදුවේ. එය යකඩ වැනි (ලොකු) මිටියෙන් පහර දීම, මහුගේ මිත්‍යාවලය අන්ධකාරයෙන් පිරිම, අපායේ අනිතිරේල්ලක් මහුව දිග්‍යාරීම, අපායේ දොරවුවක් මහුව විවාන කිරීම, මහුගේ අකුසල් (ක්‍රියාවන්) දුගැඳ අයුම් අදා පිළිකුල් මුහුණු වරයකින් යුත් මිත්‍යාසෙකුගේ රුපයෙන් මහු හා සමග මාඩ්‍යිවිම යනාදින්ය.

දාසයා අවිය්වාසීයෙක් හෝ අවස්ථාවාදියෙක් හෝ වන්නේ නම්, වෙදනාව ස්ථිරයෙන් පවතී. දාසයා පාපකාර විස්වාසීයෙක් නම්, එවිට මහුගේ පාප ක්‍රියාවන් අනුව වෙදනාවන්ද වෙනස් වේ. (පසුව) මහු එයින් තිද්‍යස් වේ.

දාසයා විස්වාසීයෙකු නම්, මහු මිත්‍යාවලයෙහි අල්ලාභ්‍යගෙන් කරුණාව ලබයි. එනම්, මහුගේ මිත්‍යාවලය විශාල කෙරේ. එය ආලෝකයෙන් පිරේ. ස්වර්ගය කරා මහුව දොරවුවක් විවානවේ. එමගින් මහුව සුගන්ධය අනුහාව කරයි. ස්වර්ගයේ අනිතිරේලක් මහුව දිග්‍යාරී. මහුගේ කුසල් ක්‍රියාවන් සෞන්දර්ය මිත්‍යාසෙකු ගේ රුපයෙන් පැමිණ මිත්‍යාවලෙහි මහු සමග කතා බහ කරයි.

අවසාන දිනය තා එහි සැපුකුණු

1-අල්ලාඟ් මෙලොට ස්ථීරව පැවත්වීම සඳහා නිර්මානය කළේ නැත. එහිසා එයට අවසාන දිනයක් ජ්‍යි. එය විනිශ්චය ලබා දෙන දිනයක් වන අතර, මෙය සන්සිද්ධක්සේ සත්‍යය කරු මෙයි. අල්ලාඟ් මේ බව මෙයේ පවසනන්නේය.

﴿وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَبِّ بِفِيهَا﴾ [الحج: 7]

තවද, නියන වශයෙන්ම, පරලොට (වේලාව) පැමිණේ. මෙහි කිසිදු සැකයක් ගෝ නොමැත. (අල්කුර්ජාන්-22:7)

﴿وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ قُلْ بَلَى وَرَبِّي لَتَأْتِينَاكُمْ﴾ [سා: 3]

තවද, කාගිර්වරුන් ‘(විනිශ්චය කරන පරලොට) වේලාව අපට නොපැමිණේ’ යනුවෙන් පවසනි. (නඩිතුමන්) ‘මාගේ දේවියා මත දූෂ්‍රා කියමි. (එසේනොවේ) නිශ්චය වශයෙන්ම (එය) මබා වෙන පැමිණේ’ යනුවෙන් මබ පවසන්න. (අල්කුර්ජාන්-34:3)

අවසාන දිනය සම්පූර්ණ පවතින බව අල්ලාඟ් පහත සඳහන් වැකි මගින් පවසන්නේය.

﴿إِقْرَبَتِ السَّاعَةُ﴾ [القمر: 1]

(අවසාන) වේලාව සම්පූර්ණ පැමිණ අභ්‍යන්. (අල්කුර්ජාන්-54:1)

﴿إِقْرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَ﴾ [الأنبياء: 1]

මිනිසුන්ට මවුන්ගේ ගණන් බඟී (ප්‍රශ්න කිරී)මේ දිනය ඉතා සම්පූර්ණ පවතී. එනමුත් මවුහු (එය) ප්‍රතික්ෂේප කරන් නන් සේ තොසලිකා සිටිති.

(අල්කුර්ජාන්-21:1)

අවසාන දිනය සම්පූර්ණ පවතීම මිනිස් අනුමානයෙන් දැනුගැනී ලක් තොවේ. එය මවුන් දැන ගැනීමද තොසලිකා. තමුත්, අල්ලාභ්‍යගේ ඇදානය සහ ලොවේ හි ගෙවිගිය කාලය අනුව අනුමානය කළ හැකිය. අවසාන දිනය පිළිබඳ දැනුම යනු, එය අල්ලාභ්‍ය තම ඇදානයෙන් හිමිකරගන් සහැවු කරුණකි. මහු තම නිර්මානවලින් කිසිවෙකුට හෝ මෙය පැහැදිලිකර තොමත්. අල්ලාභ් මේ ගැන මෙසේ පවසන්නේය.

يَسْأَلُكَ النَّاسُ عَنِ السَّاعَةِ، قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ، وَمَا يُدْرِيكُ

لَعْلُ السَّاعَةِ تَكُونُ فَرِيمًا ﴿٦٣﴾ [الأحزاب]

(ම : තබා, විනිශ්චයට අයන්) එම වෙළාව පිළිබඳව මිනිසුන් මබෙන් විමසන්නොය. (එයට) ඒ පිළිබඳ ඇදානය අල්ලාභ් සතුව (පමණක්) ආහි බව (මවුන්ට බෙ) පවසන්න. එය සම් පයෙන් පැමිණීමට හැකි බව මබ දැනුම දුන්නේ කුමක්ද ? (අල්කුර්ජාන්-38:3)

තබා මුහුමිලදු (සල්) තුමා අවසාන දිනය සම්පයෙන් පැවැති තීම පිළිබඳ සම්බන්ධ (ක්විපයක්) පවසන්නොය.

මසිහුද් දැඩ්ජාල් පිටවීම හා එමගින් මිනිසුන් ඉතා තොසන් සූන්තාවයට පත්වීමද මෙයින් එකකි. මිනිසුන්ගෙන් බොහෝ දෙනා රුවවෙන අන්දමට (සාමාන්‍ය පැවැත්ම තොවන) ආයේ වර්ය කාර්යයන්

කිරීම සඳහා අල්ලාහ් මහුව ගක්තිය ලබා දෙයි. මහු වැඩි වසේම සඳහා අභයට අණකරන කළ අභය වස්ස වයි. (පැලැටි වර්ග) පැලැටිම සඳහා (පොලෝවට) අණකරන කළ එය පැල වේ. මලුවුවන් ජීවන් කරවයි. එසේම, මෙවන් වෙනත් ආශ්‍රව්‍ය කාර්යයන්ද මහු කරයි.

නඩි මුහම්මද් (සල්) තුමා මහු ගෙන මෙසේ පවසන්නේය.

එක නොකින් සිටින මහු ස්වර්ගය හා අපාය ගෙන එයි. මහු ස්වර්ගය බව පවසන්නේ නම්, එය අපායකි. මහු අපාය බව පවසන්නේ නම්, එය ස්වර්ගයකි. මහු පොලෝවහි දින හතලිභක් (40) රඳී සිටි. එහි එක් දිනයක් එක් වසරක් වශ යෙන්ද, තවත් දින යක් එක් සතියක් වශයෙන්ද, ඉතිරි දිනයන් සාමාන්‍ය දින යන් වශයෙන්ද පවතී. පොලෝවහි මක්කාව සහ මදිනාව හැර මහු සෑම ස්ථානයකම ගැවෙසේ.

රසා (පේෂුස්) නඩිතුමා සූහාහ් නැමුදුම වෙළාවේ ඔවුන් ප්‍රදේශයේ පිහිටි ධවල ගෝපුරයෙන් බස එමද අවසන් දිනය පිළිබඳ සම්බුද්ධුවලින් එකකි. මතිසූන් සමග සූහාහ් සලාතය ඉටු කරන එතුමා පසුව දූෂ්චරිය පොයා මරා දෙයි. ඉර බස්නාහිරෙන් උදාවීමද අවසාන දිනයේ සම්බුද්ධුක්ය. මෙය දැකින මතිසූන් මවිලි විශ්වාස කරති. මෙවන් විශ්වසයෙන් මවුන්ට කිසේ පලක් ගෝ නොලැබේ. අවසාන දිනය පිළිබඳ වෙනත් සම්බුද්ධු කිපයක්ද ඇත්තේය.

2-අවසාන දිනය සිදුවන්නේ පාපකාර මිතිසුන් සඳහාය. එදිනය සිදුවීමට පෙර අල්ලාහ් සූචු මද සුළුගක් එවයි. එය විශ්වාස වන්නයින්ගේ ප්‍රාණ අත්පත් කරයි. මරණයට පත් කිරීම හා මෙලොව අවසන් කිරීම මගින් මැවීම කෙරෙහි තීරණයක් ගැනීමට අල්ලාහ් අදහස් කළේනම්, මහු සූර්හි පිමින ලෝස (අදාල) මලක් (සුරදුන) වරයාට අනු කරයි. (සූර් යනු මහා අගකි) එම නාදයට සවන්දෙන මිතිසුන් මුළුවති. අල්ලාහ් මේ බව මෙසේ පවසන්නේය.

﴿وَنُفَخَ فِي الصُّورِ فَصَعِيقٌ مَّنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ
اللَّهُ ﴾ [الزمر: ۶۸]

තවද සූර් (නලාවේ)හි පිමිනු ලැබේ. පසුව, අල්ලාහ් කැමැති වූ අය හැර අහසේහි හා පොලොවෙහි සිවින්නන් (සියලුම දෙනා) සිහිය තැනිව මුළුවති.

(අල්කුර්ආන්-39:68)

අවසන් දිනය සිකුරාදා දිනයක සිදු වේ. පසුව සැම මලක් වරුන්ම මරණයට පත්වේ. අල්ලාහ් හැර අන් කිසියම් දෙයක් හෝ ඉතිරිව නොපවති.

3-මිතිස් ගිරියයේ ඇති ‘අජ්ඛ්ලන්දනඩ්’ යනු අවකුව හැර අන් සියල්ලම විනාශවේ ඒ සියල්ල පොලොව අනුහාව කරයි. අජ්ඛ්ලන්දනඩ් යනු මුලුයකි. එය මිතිසාගේ පිට දැන්ඩ අව සානායේ ඇති අවකුවකි) සඛැවින්ම, නඩ් (වක්නා)වරුන් ගේද පරිත්‍යාගයිලින් (ඡහිද්වරුන්)ගේද දේහයන් පොලොව අනුහාව නොකරයි. අල්ලාහ් අහසේන් ජ්ලය ඉසා (විනාශවූ)

ඇරිරයන් වර්ධනය කරයි. අල්ලාහ් මිනිසුන් නැගිවට විමට අදහස් කරනවිට මහු සුර් පිහිම හාර ඉස්රාගිල් මලක්වරයාට පණ ලබාදෙයි. එතුමා දෙවුනි වරට සුර්හි පිහිනවිට අල්ලාහ් සියලුම මැවිමවලට පණ ලබාදෙයි. එවිට මිනිසුන් ප්‍රථමයෙන් පාවහන් තොපැලිඳු, තිර්වස්තුයන් හා වර්මපේෂය (කත්තා) තොකර අල්ලාහ් මැවු සේ මවුන් තම සමාධිවල සිට පිටත් වෙති. අල්ලාහ් මේ ගෙන මෙසේ පවසන්නේය.

﴿وَنُفَخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنْ أَلْأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَتَسْلُونَ﴾ [٥١: يس: ٥١]

සුර් (යන නලාවේ)හි පිහිනු ලැබේ. එවිට මවුහු සමාධිවලින් (පිටත්වවී) තම ස්වාමියා කරා සිගුයෙන් ගමන් කරති. (අල්කුර්ආන්-38:51)

**﴿يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَّاً عَـا كَأَنَّهُمْ إِلَى نُصُبٍ يُوْفَضُونَ، خَائِشَةً
أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذَلَّةٌ، ذَالِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوَعَّدُونَ﴾**

[المعارج: ٤٣، ٤٤]

(ප්‍රතික්ෂේප කරන්නන්වූ) මවුහු සිවුවා අති දේ (වූ පිළිම යන්) කරා සිපුයෙන් ගමන් කරන්නන් සේම එදින සමාධි වල සිට සිපුයෙන් පිටත්වෙති. මවුන්ගේ බලේම බිම බලා තිබේ. තින්දුව මවුන් පරිවරා (වා) ගෙනෝ. මෙය මවුන්ට පොරුන්දුව දිනයම වේ.

(අල්කුර්ආන්-70:43,44)

මෙම පොලෝ තලය පැලී (පිපිරී) එමගින් ප්‍රථමයෙන් පිටත් වන්නේ නඩිනායක මුහම්මදු (සල්) තුමාය. මේ බව එතුමා මගින් අනාවරණය වී ඇත. පසුව මිනිසුන් (පරලොව දිනයේ) මහ්යර් පිටියට ගෙනෙනු ලැබේ. එය

මහා විභාගවත් පොලේවකි. කාරිර්වරන් එහි මූණින්තලාවයෙන් රස්සරතු ලැබේ. මූණින් තලාවයෙන් කෙසේ රස්සරතු ලබන්නේද? යහුවෙන් නඩීතුමා ගෙන් විමසුහ. එවිට නඩීනායකතුමා ‘මවුන්ව පාදයෙන් ඇවිද්ද වූ තනෙන්තා මූණින්තලාවයෙන් ඇවිද්දවීමද ගක්ති වන්තයාය’ යහුවෙන් පැවසීය) තවද, අල්ලාජ් සිහිකිරීම උදාසීන කරන්නා අන්ධයා ලෙසද නැගිවවේ.

ඒදින ඉර මැවිල්ලයෙන් සම්පූර්ණ පවතී. මැවිල්ලයන් මවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රමාණය අනුව දහඩියෙන් සිටිති. මවුන්ගෙන් විශ්‍රාම දක්වාද ඉණ දක්වාද දහඩියෙන් සිටින අයද මුළු ගරීරයම දහඩි යෙන් ගිලා බස්ස සිටින අයද සිටිති. අල්ලාජ්ගේ සෙවණුල්ල හැර අන් කිසියම සෙවණුල්ලක් හෝ තොමැති එම දිනයේ මහුගේ සෙවණුල්ල බෙන අයද සිටිති. නඩීනායක මුහුම්මද (සල්) තුමා මේ ගෙන මෙලෙස ප්‍රවසන්නේය.

[سَبَعَةٌ يُظْلِهُمُ اللَّهُ فِيْ ظِلِّهِ يَوْمٌ لَا ظِلَّ إِلَّا ظِلُّهُ : إِمَامٌ عَادِلٌ، وَشَابٌ
تَشَاءُ فِيْ طَاعَةِ اللَّهِ، وَرَجُلٌ مُعَافٌ قَبْلَهُ فِيْ الْمَسَاجِدِ، وَرَجُلٌ تَحَبَّا فِيِ اللَّهِ
إِجْتَمَعًا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ، وَرَجُلٌ دَعَتْهُ إِمْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٌ فَقَالَ
إِنِّي أَخَافُ اللَّهَ، وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لَا تَعْلَمَ شِمَالَهُ مَا
أَنْفَقَتْ يَمِينُهُ، وَرَجُلٌ ذَكَرَ اللَّهَ خَالِيًّا فَفَاضَتْ عَيْنَاهُ] (رواہ مسلم)

අල්ලාජ්ගේ සෙවණුල්ල හැර කිසියම සෙවණුල්ලක් හෝ තොමැති එම දිනයේ අල්ලාජ් හත් දෙනකුට (පමණක්) තමාගේ සෙවණුල්ල බො දෙයි. මවුහු, යුතුකම්ත් ක්‍රියා කළ නායකයාද, අල්ලාජ්ට අවනත විමෙහි නිරතවූ

තරුණයාද, මස්පිදය (දේවස් එහාය) කරා තම සිත
යොමුකර සිටින මතිසාද, අල්ලාහ් වෙනු වෙන් ආදරයකර
ඒ සඳහා එක්ව හා ඒ සඳහා වෙන්ව දෙන්නාද, උසස්
විශයෙන් හා සෞන්දර්යයෙන් යුත් ස්ත්‍රීයෙක් නපුරු ක්‍රියා
වක් සඳහා ආරෘති කළ විට ‘මා අල්ලාහ් කෙරෙහි බියට
පසු වෙමි’ යනුවෙන් පවසා (වැළකී) සිටි මතිසාද, තම
දකුණු අතින් කරන දානය (පිං) තම වම අත නොදූන
පරිදි සැයුවු මතිසාද, තනිවම සිට (අල්ලාහ් කෙරෙහි සිහි
කිරීමෙන්) නොන දෙකෙහි කුලු හැඳු මතිසාද වේ.

(ග්‍රන්ථය : මුස්ලිම්)

මෙය පිරිමින්ට පමණක් සිමාවූ එකක් නොවන්නේය. ස්ත්‍රීන් ද මවුන්ගේ ක්‍රියාවන් වෙනුවෙන් ප්‍රශ්න කෙරේ. ඒවා
කුසල්නම් කුසලද, (තායාගද) අකුසල්ම් අකුසලද
(වෙදනාද) ලබති. කුලිය දීම හා ප්‍රශ්න කිරීම පිරිමින්ට
සේම ස්ත්‍රීන්ටද පොදුවෙන් පවතී. පනස් දහස් වසරකට
සමාන මෙම දිනයේ මහෝම්ඩ් මතිසුන් අධික ලෙස
පිපාසයෙන් සිටිති. තමුදු විශ්වාසීයට (මෙම දිනය) එක
සලාතයක් ඉටුකරන වෙළාවක් සේ සිගුයෙන් පවතී.

විශ්වාස වන්තයින් නැඩායක තුමාගේ පොකුණට
(හවල්) පැමිණ, එයින් ජ්‍රේලය පානය කරති. හවල් යනු,
අල්ලාහ් නඩි නායක තුමාට පමණක් විශ්වාසයෙන් පිරිනමා
අැති ග්‍රේෂ්චිමත් පොකුණකි. එතුමාගේ සමාජයින් අවසාන
දිනයේ මෙහි ජ්‍රේලය පානය කරති. මෙම ජ්‍රේලය කිරීයට වඩා
තදම සුදුය. මී පැමිණයට වඩා රසය. කපුරුවට වඩා සුවදාය.
එහි හාජ්‍ය අභයේ තරුවන් ගේ සංක්‍රාමකි. මෙම
පොකුණෙන් වරක් ජ්‍රේලය පානය කරන් නාට කිසිදා
පිපාසයක් ඇති නොවන්නේය.

මිනිසුන් මහේර් පිටියේ දිර්ස කාලයක් රඳි සිට මවුන් අතර ප්‍රග්‍රන් කිරීම හා තීන්දු කිරීම අපේක්ෂා කරමින් සිටිති. මවුන් අධික උෂ්ණයට හා අසිර්තාවයට පත්ව සිටින අතර, එහි රඳි සිටිමද, අපේක්ෂාවද දිර්ග වේ. එවිට නිර්මාණයන් අතර තීන්දු කිරීම සඳහා අල්ලාග් හමුවට නිර්දේශ කරන්නන් යොයා යති. මවුන් ප්‍රථමයෙන් තබා ආදම (අලෙල) තුමා වෙනට පැමිණෙනි. එතුමා තමා තොහැකිහාවය පවසයි. පසුව මවුහු තුහ් (අලෙල), ඉඛාසීම් (අලෙල), මූසා (අලෙල) හා රසා (අලෙල) යන වක්තා වරුන් වෙනට (මදිහත්වීම සඳහා) පැමිණෙනි. එතුමන්ලාද තම තමන්ගේ තොහැකිහාවය පවසා වැළැකි සිටිති.

පසුව, (අවසාන වගයෙන්) තබිනායක මුහම්මද (සල්) තුමා වෙත මවුන් පැමිණෙනි. එතුමා මෙයට තම සුදුස්සා බව පවසා (පිළිගෙන) අර්ථ (අල්ලාග්ගේ සිංහාසන)යේ අභියස සුජ්දයෙහි යෙදී සිට අල්ලාග් එතුමාට පහැඳුකළ පරිදි මහුව සම්පූර්ණයෙන් ප්‍රභාසා කරමින් සිටි. එවිට අල්ලාග් ‘ම : මුහම්මද බෙගේ හිස මසවා මබ අයදින්න. එය මබට ලැබේ. මබ නිර්දේශ කරන්න, එය පිළිගෙන්’ යනුවෙන් පවසා විනිශ්චය කිරීමට හා ප්‍රග්‍රන් කිරීම සඳහා අල්ලාග් අවසරය ලබාදෙයි. ප්‍රථමයෙන් ප්‍රග්‍රන් කිරී මට ලක් වන්නේ තබිනායක මුහම්මද (සල්) තුමාගේ උම්මත් හෙවත් සමාජීයන්ය.

මිනිසුන්ගේ ක්‍රියාවන් අතර ප්‍රථම වගයෙන් ප්‍රග්‍රන් කරනු ලබන්නේ සලාතය (නැමුම) ගැනය. එය සන්වුදායකව පිළිගනු ලබන්නේ නම්, පසුව වෙනත් ක්‍රියාවන් ගැන අවධානය යොමු කෙරේ. නැමුම

ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම්, මහුගේ සියලුම ක්‍රියාවන්ද ප්‍රතික්ෂේප කෙරේ. එසේම, දාසයා කරුණු පහක් ගෙන ප්‍රශ්න කරනු ලැබේ. එවා, මහු තම ගැටු ආයුෂ කාලය කෙසේ ගත කළේද? තම ගැටු යොවනය කෙසේ පල කළේද? තම ධනය කෙසේ රස් කළේද? එය කෙසේ වියදීම් කළේද? තමා ලද දැනුම් ඇඟානයෙන් කුමණ ක්‍රියා කළේද? යනාදින්ය.

එසේම, මිනිසුන් අතර ලේ (සාහන හා තුවාල කිරීම් වැනි කාර්යයන්) ගැනද ප්‍රශ්න කරනු ලැබේ.

ඒදින පළිගැනීම් කරනු ලබන්නේ, කුසල් හා අකුසල් ක්‍රියා වන් මගිනි. පුද්ගලයෙකුගේ කුසල් මහුගෙන් පීඩනයට ලක්වූ අයට පිරිනමනු ලැබේ. මහුගේ කුසල් අවසන් වූයේනම්, පීඩන යට ලක්වූවන්ගේ අකුසල් මහු මත පටවනු ලැබේ. පසුව කෙසේ ගහට වඩා සිනිදු හා කඩුවට වඩා තියුණුව සිරාන් යනු පාලමක් අපාය මත පිහිටේ. මිනිසුන් තමන්ගේ ක්‍රියාවන් අනුව එය පසු කර යති. මවුනතර අසිපිය ගැසීමේ මොජාන්ද, සුංග වෙග යෙන්ද, අධි සිසුයෙන් දුවන අශ්‍යවයන් සේද හා බඩ ගැමෙන්ද සිරාතය පසු කරන්නන්ද සිටිති, එහි මත ඇති ද්‍රිම්වල් මිනිසුන් අල්ලා අපායනුල විසි කරයි. එව්ව කාගිර්වරු හා අල්ලාහ් සිනන පාපකාර විශ්වාසීන් එහි වැළැති. නිසකයෙන්ම, කාගිර්වරුන් නිරයේ ස්ථීරව පසුවෙති. පාපකාර විශ්වාසීන් අල්ලාහ්ගේ මතය පරිද වෙද්‍යාවට ලක්වීමෙන් පසු ස්වර්ගයට පිවිසෙති.

එකඳේවවාදීන් අතර අපායට නියමවූ පිරිස වෙනුවෙන් මදේ හත්වීම සඳහා අල්ලාහ් තමා කැමැතිවූ නඩි (වක්තා)වරුන්වද රසුල් (දුන)වරුන්වද හා සාලිහීන්

(යහපත් හේලින්)ටද අවසරය ලබා දෙයි. ඒ අනුව මුත්ගේ නිර්දේශයට පාතුවූ පිරිස අල්ලාහේ තරකාදියෙන් පිටමන් කරයි. සිරාතය පසුකරලින් ගමන් කරන ස්වර්ග වැසියන් ස්වර්ගය හා අපාය අතර පිහිටි පාලමෙහි රඳී සිටිති. එහි පිරිසක් තවත් පිරිසක් මගින් පළිගැනීමට ලක්වනු ලැබේ. පුද්ගලයෙක් තම සහෞදරයෙකුට කළ ඇපරාධය සඳහා පළිගැනීමට ලක්කර එමගින් මහු තාප්තිවන තොක් ස්වර්ගයට පිවිසීමට තොහැක.

ස්වර්ග වැසියන් ස්වර්ගයටද, අපාය වැසියන් අපායටද පිවිසී මෙන් පසු මරණය එවුමකුගේ රුපයෙන් ගෙනවිත් ස්වර්ගය හා අපාය අතර කපනු ලබන අතර, ස්වර්ග හා අපාය වැසියන් මෙය දුටුවමින් සිටිති. පසුව ‘ස්වර්ග වැසියනී, මබලාට මරණය තොමැති හෙයින්, මබලා ස්වර්ගයෙහි තිරන්තරයෙන් සිටින්න’ යනුවෙන්ද, ‘අපාය වැසියනී, මබලාටද මරණය තොමැති බැවින්, මබලාද තිරයෙහි තිරන්තරයෙන් සිටින්න’ යනුවෙන්ද පැවැසේ. සබඩාන්ම, ප්‍රතියෙන් මරණයට පත්වන්නේ ස්වර්ග වැසියන්ය. එසේම, දුකෙන් මරණයට පත්වන්නේ අපාය වැසියන්ය.

අපාය තා එහි වේදනාව

අල්ලාජ් මෙසේ පටසන්නේය.

﴿فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ ، أُعِدَّتْ لِلْكَافِرِينَ﴾

[البقرة: ٢٤]

(අල්ලාජ් පත්‍රිකාවේ කරන) කාලීරේරුන් සඳහා එම්බියලු කරන ලද්දාවූන් ඉන්ධන වශයෙන් මැණුප්‍රහායන් හා පර්වන දෙන ලෙන්නාවූන් ඒ ගිනිනාට බිඟ වන්න.

(අල්හුර්දාන්-2:24)

නඩ් (සල්) තුමා තම ග්‍රාවකරුවන්ට මෙසේ පැවැසීය.

[نَارُ كُمْ هَذِهِ الَّتِيْ تُوْقُدُونَ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءًا مِنْ نَارِ جَهَنَّمِ] فَالْأُولُوْا
وَاللَّهُ إِنْ كَانَتْ لَكَافِيَةً يَارَسُولَ اللَّهِ، قَالَ : [فَإِنَّهَا فُضْلَتْ بِتَسْعَ وَسَتِينَ
جُزْءًا كُلُّهَا مِثْلُ حَرَّهَا] (رواه البخاري ومسلم)

නඩ්නායක මහම්මද් (සල්) තුමා තම අනුගමිකයන් අමතා ‘මබලා දැල්වන මෙම ගින්න ජ්‍යෙන්තම යන තරකාදියෙහි ගින් නෙන් හැඳුනුවෙන් එක පෙනුවෙකි’ යනුවෙන් පැවැසීය. එවිට මවුනු අල්ලාජ්ගේ දුනියාණනි, ‘එසේනාම් (වේදනා කිරීමෙ) මෙය ප්‍රමාණවන්වේ’ යැයි කිහි. එයට එතුමා ‘නියත වශයෙන්ම මෙය (තිරයේ ගින්න) හැට තවය පෙනුවෙන් වැඩිකර ඇතා. ඒ සියල්ලම මෙවන් උණුසුමය’ යනුවෙන් පැවැසීය.

අපාය මහල් ප්‍රසාද හතකින් සමන්විතකි. සැම මහල්ලක්ම අනෙක් මහල්වලට වඩා අසිරු වේදනා සහිතව

පවති. එයින් සියලුම මහල්වලම තම තමන්ගේ පාප ක්‍රියාවන් අනුව වෙදනා වට සූදුස්සන් සිටිති.

වෙශ්‍යාධිත් පහැලිම මහලේහි සිටිති. මෙය දැඩි වෙදනා සහි තකි. කාගිරි වරුන්ට නිරයෙහි වෙදනාව අඛණ්ඩව භා ස්ථිරව පවතී. නමුදු මවුන් වෙදනාව අධිකව හැක්ති විදීම සඳහා මවුන් අපායයෙහි දැඩි සෑම අවස්ථාවන්හිම තැවත පෙර තත්ත්වයට ගෙනෙනු ලැබේ. අල්ලාජ් මේ පිළිබඳව මෙසේ පවසන්නේය.

﴿كُلَّمَا نَضِحَّتْ جُلُودُهُمْ بَدَنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَنْدُو أَقُوا الْعَذَابَ﴾

[٥٦: النساء]

මවුන් වෙදනාව (සඳාකාලීකව) හැක්ති විදීම සඳහා මවුන්ගේ හම් දැඩියන (සෑම) අවස්ථාවන්හිම එය නොවන (වෙනත් නව නම) හම් මවුන්ට මරුකරමින්ම සිටින්නෙමු.

(අල්කුර්ආන්-4:56)

﴿وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارٌ جَهَنَّمَ، لَا يَقْضَى عَلَيْهِمْ فَيُمُوتُوا وَلَا يُحَفَّ عَنْهُمْ﴾

[٣٦: فاطر] [مِنْ عَذَابِهَا، كَذَلِكَ تَجْزِي كُلُّ كَفُورٍ]

ප්‍රතික්ෂේප කරන්නන්ට නිරයේ ගින්න (පිළියෙලකර) අත්. මවුන් මැරුම් දැකින ආකාරයට මවුන්ගේ කාර්යයන් අවසන් කරනු නොලැබේ. තවද, නිරයෙහි මවුන්ගේ වෙදනාවද පහසු කරනු නොලැබේ. මෙසේම සෑම කාගිරි වරුන්මම අපි කුලිය ලබා දෙන්නෙමු.

(අල්කුර්ආන්-35:36)

එහි මවුන්ගේ බෙල්ලට විලාගු කරනු ලැබේ. අල්ලාජ් මේ බව මෙසේ පවසන්නේය.

﴿وَتَرَى الْمُجْرِمِينَ يَوْمَئِذٍ مُّقْرَبِينَ فِي الْأَصْفَادِ، سَرَابِيلُهُمْ مِّنْ قَطِرَانٍ﴾

﴿وَتَعْشَى وُجُوهُهُمُ النَّارُ﴾ [ابراهيم : ٤٩، ٥٠]

තවද, එදින පාපකරුවන් දුම්බලුලෙන් බඳු සිටීම මබදිකි. මවුන්ගේ වස්තු තාරවලින් (කිල් තෙල්) සාදා නිබේ. තවද, මවුන්ගේ මුහුණු ගින්නෙන් ආචරණයටේ ඇති.

(අල්කුර්ජාන්-14:49,50)

අපාය වසින්ගේ ආභාරය ජේක්කුම ගසකි. අල්ලාජ් මේ බව මෙසේ පවසන්නේය.

﴿إِنْ شَجَرَتِ الرُّقُومُ طَعَامُ الْأَثِيمِ، كَالْمُهْلِ يَعْلَى فِي الْبَطْوُنِ كَفَلْيٌ﴾

﴿الْحَمْدُ لِلَّهِ﴾ [الدخان : ٤٦-٤٤]

තියනවායෙන්ම, (අපායේ ඇති) සක්කුම ගස (ඡයම) පාප කරුවන්ගේ ආභාරයකි. එය උණුකරනලද තම සේ හා අධිකව රත්කරන ලද ජ්‍යෙ සේ මවුන්ගේ කුසේහි උණුවේ. (අල්කුර්ජාන්-44:43,44)

තත්ත්වයක මුහුම්මදු (සල්) තුමා මේ පිළිබඳව මෙසේ පවසන් නොය.

﴿لَوْ أَنْ قَطْرَةً مِّنَ الزُّفُورِ قَطَرَتْ فِي دَارِ الدُّنْيَا لَا فُسْدَتْ عَلَى أَهْلِ الدُّنْيَا﴾

﴿مَاعِيشُهُمْ فَكَيْفَ بِمَنْ يَكُونُ طَعَامُهُ؟﴾ [سن الترمذى]

සක්කුම ගසන් බිංදුවක් හෝ ලොවහි වැළෙන්නේ නම ලොවසියන් සැමගේ ජීවිතය විනාශයට පත්වේ. එසේනම් එය ආභාරය වුවන්ගේ තත්ත්වය කෙසේ පවතිද? (ගන්ථය : නිර්මිදි)

නරකාදියෙහි දුෂ්ඨකර වෙදනාව හා ස්වර්ගයෙහි භාගයයේ විශේෂත්වය පිළිබඳව නඩිනායක මුහම්මද (සල්) තුමාගේ වැකි යක් මෙසේ අනාවරණය වේ.

[يُؤْتَى بِأَعْمَلِ أَهْلِ الدُّنْيَا مِنَ الْكُفَّارِ فِي النَّارِ غَمْسَةً ثُمَّ يُقَالُ لَهُ : هَلْ مَرَّ بِكَ نَعِيمٌ قَطُّ ؟ فَيَقُولُ : لَا، مَا مَرَّ بِي نَعِيمٌ قَطُّ. نَسِيَ كُلُّ نَعِيمٍ الدُّنْيَا وَتَرَفَّهَا مِنْ غَمْسَةٍ وَاحِدَةٍ فِي النَّارِ ، كَذَلِكَ يُؤْتَى بِأَبْنَاسِ أَهْلِ الدُّنْيَا مِنَ الْمُؤْمِنِينَ كَيْعَمْسُ فِي الْجَنَّةِ غَمْسَةً، ثُمَّ يُقَالُ لَهُ : هَلْ مَرَّ بِكَ بُؤْسٌ قَطُّ ؟ فَيَقُولُ : لَا، مَا مَرَّ بِي بُؤْسٌ قَطُّ وَلَا أَذَى. نَسِيَ كُلُّ مَا قَاسَاهُ فِي الدُّنْيَا مِنَ الْبُؤْسِ وَالْفَقْرِ وَالشَّقَاءِ مِنْ غَمْسَةٍ وَاحِدَةٍ فِي الْجَنَّةِ] [رواه مسلم]

මෙලෙලාවහි සමපුර්ණ භාගයයෙන් ජීවත්ත්ව කාලීන වරයෙක් ගෙනොතු ලැබේ. මහු තිරයේ (ගින්නො)හි වරක් ගිල්වතු ලැබේ මෙන් පසු මහුගෙන් ‘මබට (ලොවහි) කිසියම් භාගයයක් තිබු තේදි?’ යැයි විමසේ. (එකම මහු තමාට) කිසියම් භාගයයක් හෝ නොතිබුණු බව පටසයි. තිරයෙහි වරක් ගිල්වීමෙන් මහුට ලොවහි භාගයයන් සියල්ල අමතකවිය.

එසේම, මෙලෙලාවහි ඉතාමත් අස්ථිරතාවයට ලක්වූ විශ්වාස වන්තයෙක් ගෙනොතු ලැබේ. මහු වරක් ස්වර්ගයෙහි ගිල්වීමෙන් පසු මහුගෙන් ‘ලොවහි මබට කිසියම් අස්ථිරතාවයක් හෝ තිබු තේදි? යනුවෙන් විමසේ. (එයට මහු තමාට) කිසියම් අස්ථිරතා වයක් හෝ දුෂ්ඨකරතාවයක් හෝ නොතිබුණු බව මහු පටසයි. ස්වර්ගයෙහි වරක් ගිල්වීමෙන් මහුට ලොවහි ආතිත්වා

දිලිජිතකම, අසරණකම හා අභාග්‍ය සියල්ලම අමතකවිය.
(ගන්ථය : මුස්ලිම්)

ස්වරුගයෙහි ස්වභාවය

ස්වර්ගය අල්ලාහේගේ යහපත් දාසයන්ගේ කිරීතිමත් ස්ථිර තිවසකි. එහි කිසියම් ඇසක් නොදුවු, කිසියම් කණක් නොඥු හා කිසියම් මිනිස් සිතකින් වර්ණනා කළ නොහැකි භාග්‍ය යන් තිබේ. මේ බව අල්ලාහ් මෙසේ පවසන්නේය.

﴿فَلَا تَعْلُمُ نَفْسٌ مَا أَخْفَى لَهُمْ مِنْ فُرَّةٍ أَعْيُنٍ ، جَزَاءً بِمَا كَأْتُوا يَعْمَلُونَ﴾
[السجدة: 17]

එබැවත් මවුනු කළ ක්‍රියාවන් සඳහා කුලිය වශයෙන් (ලො දීමට) සහභා අති නොත් පිනවීම කිසියම් කෙනෙකු නොදානී. (අල්කුර්ජාන්-32:17)

ස්වර්ගයේ ස්වභාවය විශ්වාස වන්තයින්ගේ ක්‍රියාවන් අනුව උස් හා පහත් තත්ත්වයෙන් පවතී. අල්ලාහ් පවසන්නේය.

﴿يَرْفَعُ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ﴾ [المجادلة : 11]

මබලා අතර සිවින විශ්වාස වන්තයින්ගේද දැනුම් ඇඟානය ලද අයගේද තරාතිරම අල්ලාහ් උසස් කරයි.

(අල්කුර්ජාන්-58:11)

ස්වර්ග වාසීන් තම සිත්සන් ප්‍රිය කරන සෑම දේ එහි අනු හාව කරති. පාට නොවෙනස්වන ගංගාවන්ද රස

නොවෙනස්වන කිරී ගැගාවන්ද පවතු මේ පැහි ගැගාවන්ද හා පානය කරන් තන්ට තූප්තිය හා සතුව ගෙන දෙන මදා පාන ගැගාවන්ද එහි පිහිටා ඇත. එම මදා පානය මෙලෙටෙහි මිනිසුන් පානය, බුද්ධිය මුලාකරන මදා පානය සේ නොවන්නේය. අල්ලාභ් මේ පිළිබඳව මෙසේ පවසන්නේය.

﴿يُطَافُ عَلَيْهِمْ بِكَأسٍ مِّنْ مَعِينٍ ، بِيُضَاءَ لَذَّةٍ لِلشَّارِينَ ، لَا فِيهَا غُولٌ وَلَا هُمْ عَنْهَا يُنْتَرُفُونَ ﴾ [الصافات: ٤٥-٤٧]

පිරිසිදු (මදා) පානය පිරි කෝප්ප මවුහු වටකර පැමිණේ. (ඒය) තද සුදය. පානය කරන්නන්ට මිහිරි රසය ඇති කරයි. එහි (කිසියම්) පිඩාවක් හෝ නොමැති අතර, (ඡමගින්) මවුහු බුද්ධි නොසන්සුන්තාවයටද නොපසුවති.

(අල්කුර්ජාන්-37:45-47)

ස්වර්ග වැසියන්ට එහි ‘හුරුල් රන්’ කනායාවන් විවාහ කර දෙනු ලැබේ. නබිනායක මූහ්මිලදු (සල්) තුමා මේ ගෙන මෙසේ පවසන්නේය.

[لَوْ أَنْ إِمْرَأَةٌ مِّنْ أَهْلِ الْجَنَّةِ إِطْلَعَتْ عَلَى أَهْلِ الْأَرْضِ لَأَضَاءَتْ مَا بَيْنَهُمَا – أَيِ السَّمَاءُ وَالْأَرْضُ – وَلَمَّا لَّمْ تَهِ رِيحًا] [رواه البخاري]

ස්වර්ග වැසියන්ගේ කනායාවන්ගෙන් කෙනෙක් ලොට වැසි යන් අතරට පැමිණෙන්නේ තම්, ආය අහස හා පොලොට අතර ආලෝකමත් කර, සුගන්ධයෙන් පුරවයි.

(ග්‍රන්ථය : බුහාරි)

ස්වර්ග වැසියන්ගේ උතුම්බු භාගය වන්නේ, තම ස්වාමියාවූ අල්ලාභ්ව බැඟ දැකීමකි. මවුන් ස්වර්ගයෙහි

මලමුතා, පහකිරීම, නාහය සිටීම හා කෙඳ ගැසීම යනාදින් තොකරති. මවුන්ගේ පනාව රත්රන් වන අතර, මවුන්ගේ දහඩිය කස්තුරී වශයෙන් පවතී. මෙය කිසියම් අඩුව්වීමක් හෝ විසන්ධිවීමක් හෝ තොවන ස්ථිර භාග්‍යයන්ය. නාලිනායක මුහම්මදු (සල්) තුමා මේ ගැන මෙසේ පවසන්නේය.

[مَنْ يَدْخُلِ الْجَنَّةَ يَعْمُ لَا يَسْأَسْ لَأَثْبَلِي ثَيَابُهُ وَلَا يَفْنِي شَبَابُهُ] (رواه

(مسلم)

ස්වර්ගයට පිවිසන්නා භාග්‍යය ලබයි. කිසියම් දුර්භාග්‍යයට හෝ තොළක්වේ. මහුගේ අදුම් පැලුදුම් ඇරු තොපන්වේ. මහු ගේ යොවනය විනාශ තොපන්වේ.

(ග්‍රන්ථය : මූස්ලිම්)

ස්වර්ග වැසියන්ගේ අවම භාග්‍යය, මෙම ලෙව දස වනාවන් ලබාදීමට වඩා, මවුන්ට උතුමිය. මෙවන් භාග්‍යය ලබන්නා අපා යෙන් සිට අවසානව පිටත්ව ස්වර්ගයට පිවිසෙන තැනැන්තාය.

මතා තරුණීන නා අන් දෙපාලන්ත ද්වාමින්,
මෙම උතුම්වූ භාග්‍ය නා දායාදයන්
ලබා දෙනු මැනෙවි
අර දැම්ප

وَصَلَى اللَّهُ عَلَى نَبِيِّنَا مُحَمَّدٍ وَعَلَى آلِهِ وَصَحْبِهِ وَسَلَامٌ،
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.